

## පරික්ෂක වාර්තාව

AA1 විභාගය - ජනවාරි 2017

## (AA15) ව්‍යාපාර මෙහෙයුම් සහ කළමනාකරණය

(Business Operations and Management)

AA1 මට්ටම සඳහා නියම කර ඇති ව්‍යාපාර මෙහෙයුම් සහ කළමනාකරණය විෂයයේ සෑම ක්ෂේත්‍රයකම පාහේ මූලමතින්ම මෙම ප්‍රශ්න පත්‍රයේ ආචරණය කර ඇති බැවින් විෂයය පිළිබඳව අයදුම්කරුවන්ගේ සමස්ථ දැනුම හා අවබෝධය පරික්ෂා කිරීම එහි අරමුණ වී ඇත. මූලමතින්ම ගත්කළ බොහෝ අයදුම්කරුවන්ගේ කාර්යසාධනය සන්නුදායක වී ඇති අතර, ඇතැමෙක් සන්නුදායක උත්තර සැපයීමට අපොහොස්ත් වී තිබේ. ප්‍රමාණවත් ලකුණු බොගැනීම පිළිසි ප්‍රශ්න අවබෝධ කර ගැනීමටත්, ඉලක්කයට උත්තර ලිවීමටත් පහත සඳහන් කරණු / ප්‍රශ්න බාධකයන් වූ බව පැහැදිලි වී ඇත. පරික්ෂක වාර්තාවේ ප්‍රධාන අරමුණ වන්නේ කාර්යසාධනය දුර්වල ක්ෂේත්‍ර වෙත අවධානය යොමුකොට අනාගත විභාගවලදී අයදුම්කරුවන්ගේ කාර්යසාධනය වර්ධනය කර ගැනීමෙහිලා උපකාර වීමය.

එක් එක් ප්‍රශ්නයට අදාළව ඇගයීමේ තියළේණු පරික්ෂකවරුන් තීර්ණ්‍යාකාරණය කළ වැදගත් කරණු පහත දක්වා ඇත.

## A - කොටස

**ප්‍රශ්න අංක 01**

මෙම කොටසින් ව්‍යාපාර මෙහෙයුම් කළමනාකරණ විෂයන් ක්ෂේත්‍ර සියලුළුක්ම වාගේ ආචරණය වී ඇති අතර, අයදුම්කරුවන් සියලුදෙනාම පාහේ උත්තර සපයා තිබුණි. ලකුණු 100 න් ලකුණු 40 ක් වෙත්කර තිබු අතර, අයදුම්කරුවන්ගේ සැහෙන ප්‍රමාණයක් ඉහළ ලකුණු ලබා ඇත. පහත දැක්වෙන ප්‍රශ්න සඳහා අයදුම්කරුවන් බොහෝමයක් සාර්ථක ලෙස උත්තර ලියා තොත්තුවූ අතර, A කොටස වෙනුවෙන් පහත සඳහන් තීර්ණ්‍යාකාරණයන් දැක්විය හැක:

1.4 "සිමාසහිත පොදු සමාගම්" පිළිබඳ අවබෝධය මැති බැලීම අපේක්ෂා කරන ලදී.

බහුතරයක් උත්තර අංක 2 වෙනුවට උත්තර අංක 4 තොරාගෙන තිබුණි. බොහෝ අයදුම්කරුවන් "සිමාසහිත පොදුගලික සමාගම" ලෙස වර්ද්‍යාගෙන උත්තර සපයා තිබුණි. සමහර අයදුම්කරුවන් ප්‍රශ්නයෙන් "තිවැරදි තොවේ" ලෙස සඳහන් කිරීමෙන් අවශ්‍ය වන්නේ "සිමාසහිත පොදු සමාගම" සම්බන්ධයෙන් අදාළ තොවන ප්‍රකාශය තොරාගැනීම බව අවබෝධ කරගෙන තොත්තුවිණි.

1.5 "පොටරේගේ පාවල විශ්ලේෂණයට අයන් තොවන සරවකය" සඳහා දි ඇති විකල්ප තොරාගැනීම් අතුරෙන් සේවකයන්ගේ කේවල් කිරීමේ හැකියාව තිවැරදි උත්තරය බව බොහෝ අයදුම්කරුවන් සඳහන් කර තොත්තුවිණි.

1.11 "අලෙවිකරණ ද්රේගනයට" අදාළ උපාය අයදුම්කරුවන්ගේ බොහෝමයක් වටහාගෙන තිබුණ් නැතු. එමනිසා, අලෙවිකරණ ද්රේගනයට අදාළ උපාය මාර්ග පිළිබඳව පැහැදිලි හා තීරණාත්මක දැනුමක් අයදුම්කරුවන් ලබා තිබීම වැදගත්ය.

ප්‍රශන අංක 1.1 සිට 1.15 දක්වා තොරාගෙනු ලබන උත්තර අංක පමණක් උත්තර පොතේ ලියන ලෙස පැහැදිලි ලෙස සඳහන් කර තිබුණු, ඇතැම් අයදුම්කරුවන් අංක වෙනුවට සම්පූර්ණ උත්තරම ලියා තිබූ බව නිරීක්ෂණය විය.

- 1.17 මූල්‍ය තොග පිරිවැය අවම කරන්නා වූ "ප්‍රයෝග ඇණවුම් ප්‍රමාණය" සඳහා උත්තරය වන "අර්ථක ඇණවුම් ප්‍රමාණය" වෙනුවට වැරදි උත්තරය වන "තත්කාලීන (Just in time) තොග" යන්න ඇතැම් අයදුම්කරුවන් සපයා තිබූ බව නිරීක්ෂණය විය.
- 1.18 පොටර්ගේ වටිනාකම් දාමයේ මූලික සහ උපකාරක ක්‍රියාකාරකම් පිළිබඳ පැහැදිලි හා තිරණාත්මක දැනුමක් සමඟ අයදුම්කරුවන්ට තොතිබූ බව නිරීක්ෂණය විය. උපකාරක ක්‍රියාකාරකමක් ලෙස තිවැරදි උත්තරය වන "මානව සම්පත් කළමනාකරණය" වෙනුවට වැරදි උත්තරයක් වන "අලේවිකරණය සහ විකණුම්" යන්න බොහෝ අයදුම්කරුවන් තොරාගෙන තිබුණි. ව්‍යාපාර මෙහෙයුම් කළමනාකරණයට අදාළ ආකෘතින් සහ රාමු එවායේ වෙන්කිරීම් සහ උපකාටස් සමඟ අයදුම්කරුවන් වටහා ගත යුතුය.
- 1.19 තොරතුරු සහ දැන්ත අතර වෙනස පිළිබඳ අවබෝධයක් සමඟ අයදුම්කරුවන් හට තිබුණේ නැත. පරිසරය හෝ සංවිධානය පිළිබඳ සකස් තොකළ කරණු සහ සංඛ්‍යාක සඳහා වැරදි උත්තරය වන "තොරතුරු" යන්න එම අයදුම්කරුවන් විසින් තොරාගෙන තිබුණි.

එමතිසා, ව්‍යාපාරක මෙහෙයුම් සහ කළමනාකරණයේ මූලික සංකල්ප පිළිබඳව තම දැනුම අයදුම්කරුවන් විසින් වැළැඳිපූඩුණු කරගත යුතුය. ඉහත සඳහන් ප්‍රශන හැර බොහෝ අයදුම්කරුවන් අනෙකුත් ප්‍රශනවලට හොඳින් උත්තර ලියා තිබුණි. අංක 1 ප්‍රශනය සඳහා උත්තර ලිවීමේ සමඟේ කාර්යසාධනය සතුවුදායකය.

## B - කොටස

මෙම කොටසේ එකකට ලකුණු 10 බැජින් ලැබෙන අනිවාර්ය ප්‍රශන 4 ක් සඳහා ලකුණු 40 ක් වෙන්කර ඇත.

### ප්‍රශන අංක 02

ව්‍යාපාරක සංවිධාන සහ උපකාරක සේවා මත මෙම ප්‍රශනය පදනම් වී ඇත.

(a) කොටස හැවුල් ව්‍යාපාරයක් සහ වගකීම සීමාසහිත පොදුගලික සමාගමක් අතර, වෙනස්කම් පිළිබඳව මෙයින් පරික්ෂා කර තිබේ. අයදුම්කරුවන්ගෙන් බහුතරයක් (a) කොටසට සාර්ථක ලෙස උත්තර ලියා ඉහළ ලකුණු ලබාගෙන තිබුණි. සමඟ අයදුම්කරුවන් වෙනස්කම් දෙකක් හෝ තුනක් පමණක් ලියා තිබේ. හැවුල් ව්‍යාපාරයක් සහ වගකීම සීමාසහිත පොදුගලික සමාගමක් අතර වෙනස්කම් ලිවීමට තියම කර තිබුණාද සමඟුන් ලියා තිබුණේ තනි පූද්ගල ව්‍යාපාරයක් සහ සීමාසහිත පොදුගලික සමාගමක් අතර වෙනස්කමිය. එමතිසා උත්තර ලිවීමට පෙර ප්‍රශනය කිවා අවබෝධ කර ගැනීම අවශ්‍ය වේ. "සඳහන් කරන්න" යන්න පැහැදිලිව ප්‍රශනයේ දක්වා තිබුණාද සවිස්තරාත්මක ලෙස උත්තර ලිවීමෙන් කාලය අපතේ යැවු අයදුම්කරුවන් ද සිටි බව නිරීක්ෂණය විය.

(b) කොටස ව්‍යාපාර සංවිධානයක් සඳහා හොඳ ප්‍රවාහන පදන්තියක් තිබිමේ වැදගත්කම පැහැදිලි කිරීම අපේක්ෂා කරන ලදී. තරමක් පහසු ප්‍රශනයක් වූ මෙමගින් උපකාරක සේවා පිළිබඳ අවබෝධය මැත් බැලීම අදහස් කරන ලදී. උත්තර වලින් බහුතරය සතුවුදායකය. ප්‍රවාහන සේවා පිළිබඳ ප්‍රායෝගික දැනුම තිබූ ඇතැම් අයදුම්කරුවෝ සම්පූර්ණ ලකුණු ලබා ගන්න. සමඟ අයදුම්කරුවන් හොඳ ප්‍රවාහන පදන්තියක් ව්‍යාපාර සංවිධානයක් සඳහා වැදගත් වන්නේ කුමක් නිසාද යන්න වෙනුවට ප්‍රවාහනය පිළිබඳව විස්තර ලියා තිබුණි.

## ප්‍රශ්න අංක 03

තොරතුරු කළමනාකරණය සහ විද්‍යුත් වාණිජය පිළිබඳ දැනුම පරීක්ෂා කිරීමට අපේක්ෂා කළ ප්‍රශ්නයකි.

(a) කොටස තොරතුරු කළමනාකරණය සඳහා තාක්ෂණීක පද්ධතියක් හාවත කිරීමේ වාසි හඳුනා දැක්වීම අවශ්‍ය විය. තොරතුරු කළමනාකරණය සඳහා තාක්ෂණීක පද්ධති පිළිබඳ ප්‍රායෝගික දැනුම ආශ්‍රිතව අයදුම්කරුවන් පහසුවෙන් ප්‍රශ්නයට උත්තර සපයා තිබුණි. අයදුම්කරුවන්ගේ සැලකිය යුතු ප්‍රමාණයක් සම්පූර්ණ ලකුණු ලබා තිබුණි. වාසි ලැයිස්තුගත කිරීම පමණක් අවශ්‍ය වුවද, සමහර අයදුම්කරුවන් වාසි පැහැදිලි කිරීම සිදුකර තිබූ බව නිර්ක්ෂණය විය.

(b) කොටස මෙම කොටස විද්‍යුත් වාණිජය මත පදනම් විය. අයදුම්කරුවන් බොහෝමයක් විද්‍යුත් වාණිජය පිළිබඳ සංකල්පය ගොඳීන් අවබෝධ කරගෙන තොත්තු අතර විද්‍යුත් සන්නිවේදන ක්‍රමවේදයන්ගේ ලක්ෂණ ලියා තිබුණි. නිවැරදි උත්තරය සපයා තිබුණේ ස්වල්ප දෙනෙකු පමණි. ප්‍රශ්නයෙන් අපේක්ෂා කරන්නේ කුමක්දැයි යන්න උත්තර ලිවීමට පෙර වටහා ගැනීම අත්‍යවශ්‍ය වේ. ව්‍යාපාර සංවිධානයකට විද්‍යුත් වාණිජය උපකාර වන්නේ කෙසේදැයි විමසන විට ව්‍යාපාරයට එය ප්‍රයෝග්‍රහණවත් වන ආකාරය පැහැදිලි කිරීම අවශ්‍යය. මෙයින් ඔප්පු වන්නේ ව්‍යාපාර සංවිධානවලට අදාළව මත්‍යවෙශීන් එන තාක්ෂණයන් පිළිබඳ දැනුම අයදුම්කරුවන් විසින් වර්ධනය කරගත යුතු බවයි.

## ප්‍රශ්න අංක 04

මානව සම්පත් කළමනාකරණය යටතේ බද්ධාගැනීමේ ක්‍රියාවලිය සහ පුහුණු කිරීම මත මෙම ප්‍රශ්නය පදනම් වී තිබේ. මෙම ප්‍රශ්නයට ඇතැම් අයදුම්කරුවන් ගොඳීන් ලකුණු ලබා ඇත.

(a) කොටස ක්‍රමානුකූල බද්ධාගැනීමේ ක්‍රියාවලියක අඩංගු පියවර පැහැදිලි කිරීම මෙහිදී බලාපාරාත්තු වී ඇත. අයදුම්කරුවන්ගේ බහුතරය ක්‍රමානුකූලව බද්ධා ගැනීමේ ක්‍රියාවලියකට සම්බන්ධ පියවර නිවැරදි අනුමිලිවෙළව දැක්වීමට සමත් වී තැන. අයදුම්කරුවන්ගේ සැලකිය යුතු ප්‍රමාණයක් මානව සම්පත් කළමනාකරණයේ බද්ධා ගැනීමේ ක්‍රියාවලිය වෙනුවට වෙනත් ක්‍රියාවලි ගැන ලියා තිබුණි. අයදුම්කරුවන් බොහෝමයක් ප්‍රශ්නය කියවා තිසිලෙස අවබෝධ කරගෙන තොත්තු බව පෙනී යයි.

(b) කොටස සේවකයන් එලදායී ලෙස පුහුණු කිරීම සම්බන්ධයෙන් මෙම ප්‍රශ්නය යොමුවේ ඇත. අයදුම්කරුවන්ගේ සැලකිය යුතු ප්‍රමාණයක් සේවකයන් එලදායී ලෙස පුහුණු කිරීම තැනින් සංවිධානයට ලැබෙන ප්‍රතිලුහ පිළිබඳව විමසා තොමැත්. එමනිසා, මෙම කොටස සඳහා ඔවුන්ට අඩු ලකුණු ලැබී තිබේ. බොහෝ අයදුම්කරුවන් ඔවුන්ගේ සාමාන්‍ය දැනුම මත අපැහැදිලි උත්තර ලියා තිබුණි. එමනිසා ස්ව-අධ්‍යාපන පොත ආශ්‍රිතව ප්‍රමාණවත් දැනුමක් ඔවුන් විසින් ලබාගත යුතුව ඇත.

## ප්‍රශ්න අංක 05

අමෙළුවිකරණය පිළිබඳව අයදුම්කරුවන්ගේ දැනුම පරීක්ෂා කිරීම මෙම ප්‍රශ්නයේ අරමුණ විය. අයදුම්කරුවන්ගේ බහුතරය මෙම ප්‍රශ්නයට සනුමුදායක අන්දීමින් උත්තර ලියා තිබේ.

(a) කොටස සන්නිම්කරණයේ වාසි පිළිබඳව මෙම කොටසින් පරීක්ෂා කර තිබේ. අයදුම්කරුවන්ගේ බහුතරය මෙම කොටසට ඔවුන්ගේ සාමාන්‍ය දැනුමෙන් උත්තර සපයා ඇත. සමහර අයදුම්කරුවන් සන්නිම්කරණයේ වාසි වෙනුවට ප්‍රවාරණයේ වාසි දක්වා තිබුණි. එබැවින්, අමෙළුවිකරණයේ සන්නාම කාර්යභාරය ගැන ස්ථාවර දැනුමක් අයදුම්කරුවන් විසින් ලබාගත යුතුයි.

**(b) කොටස** මෙම කොටස අලෙවිකරණයට අදාළ පද මත පදනම් වේ ඇතේ.

- (i) අයදුම්කරුවන් බොහෝමයක් නිෂ්පාදිතය (market offering/product) යන පදය, උදාහරණය සහිතව පැහැදිලි කර තිබුණ නමුත් කිහිපයේනෙකු නිෂ්පාදිතය වෙනුවට නිෂ්පාදනය පැහැදිලි කර තිබුණි.
- (ii) ඉලක්ක අලෙවිකරණය (Target Marketing) යන පදය පැහැදිලි කිරීමට අපොහොසත් වීම නිසා ඇතැම් අයදුම්කරුවන් අඩු ලක්ෂු ලබා තිබුණි. එම අයදුම්කරුවන් ඉලක්ක අලෙවිකරණය වෙනුවට අලෙවිකරණය යන පදය විස්තර කර තිබුණි.

අයදුම්කරුවන් අලෙවි කළමනාකරණය පිළිබඳ ඉහළ දැනුමක් ලබාගත යුතු අතර අලෙවිකරණ සංකල්ප අතර වෙනස්කම්ද උගෙන යුතුය.

## පූර්ණ අංක 06

මාර්යෝ බිස්කට් සමාගමට අදාළ සිද්ධිදාම මත පදනම් වූ ප්‍රශ්නයකි. මෙහෙයුම් කළමනාකරණය සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ දැනුම පරික්ෂා කිරීම අපේක්ෂා කර ඇතේ. බොහෝ අයදුම්කරුවන් ප්‍රශ්නය තොඳින් කියවා අවබෝධ කරගෙන තොමැති බවත් නිර්ක්ෂණය විය.

**(a) කොටස** දී ඇති සිද්ධි දාමයට ප්‍රායෝගික වගයෙන් සම්බන්ධ කිරීමක් ගැන තොසලකා අයදුම්කරුවන්ගෙන් බහුතරය ගුදුණ (SWOT) විශ්ලේෂණය සිදුකර තිබුණි. ඇතැම් අයදුම්කරුවන් ගුදුණ විශ්ලේෂණය යනු කුමක්දයී උදාහරණ දෙමින් ව්‍යාපාරවලට සාමාන්‍යයෙන් අදාළවන ආකාරය දක්වා තිබුණු, දී ඇති සිද්ධිදාමයට එය සම්බන්ධ කර දක්වා තැතේ. සැලකිය යුතු අයදුම්කරුවන් සංඛ්‍යාවක් මාර්යෝ බිස්කට් සමාගමට අදාළ ගුදුණ විශ්ලේෂණය තක්සේරු කිරීමට අපොහොසත් විය.

**(b) කොටස** මාර්යෝ බිස්කට් සමාගමේ මෙහෙයුම් කළමනාකරුගේ කාර්යභාරය පිළිබඳ දැනුම පරික්ෂා කිරීම මෙම ප්‍රශ්නයෙන් අපේක්ෂා කරන ලදී. ඇතැම් අයදුම්කරුවන් ප්‍රශ්නය තොඳින් අවබෝධ කරගෙන තොත්තු අතර අපේක්ෂා උග්‍රතර උග්‍රතර සපයා තැතේ. ඔවුන් මෙහෙයුම් කළමනාකරුගේ කාර්යභාරය වෙනුවට නිෂ්පාදන කළමනාකරණය කාර්යභාරය හඳුනා දක්වා ඇතේ. නිෂ්පාදන කළමනාකරුගේ කාර්යභාරයට වඩා මෙහෙයුම් කළමනාකරුගේ කාර්යභාරය බෙහෙවින් පූජ්‍ය බව අයදුම්කරුවන් අවබෝධ කරගත යුතුය.

**(c) කොටස** සඡලදායී කාර්යභාර ඇගයීමේ පදනම් සිද්ධියක ලක්ෂණ පිළිබඳ දැනුම මෙම ප්‍රශ්නය මගින් පරික්ෂා කරන ලදී. සමගර අයදුම්කරුවන් ඒ සඡහා සාර්ථක ලෙස උග්‍රතර සැපයීමට අපොහොසත් වේ ඇතේ. මානව සම්පත් කළමනාකරණය පිළිබඳ අයදුම්කරුවන් සතු දුර්වල දැනුම මට්ටම මෙමගින් ඉස්මතු කෙරේ. ඔවුන් බොහෝමයක් ලියා ඇත්තේ සඡලදායී කාර්යභාර ඇගයීමේ කුමයක ගුණාගවලට වඩා එයින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳවය. ඉහළ ලක්ෂු ලබා ගැනීම සඡහා අයදුම්කරුවන් මානව සම්පත් කළමනාකරණයේ ත්‍යායාතමක හා ප්‍රායෝගික පැතිකඩ කෙරෙහි සොන්දගත විය යුතුය.

## විභාග අයදුම්කරුවන්ගේ සාධන මට්ටම දියුණු කර ගැනීමට සැලකිල්ල යොමු කළ යුතු පොදු කරණය:

1. විපය නිරද්ද්‍යය පූර්ණ වශයෙන් හොඳින් අධ්‍යායනය කර නිවිම හා විපය කරණු පිළිබඳ වැඩි අවධානය යොමු කිරීම.
2. ප්‍රග්‍රහණ කිහිපවරක් කියවා බලා ප්‍රග්‍රහණයන් අසා ඇති පිළිතුර පිළිබඳ නිශ්චිත සංඝ්‍ර පිළිතුර සැපයීම කළ යුතු අවස්ථාවලදී අනවශ්‍ය පැහැදිලි කිරීම් / විස්තර ලිවීම් තොකළ යුතුය.
3. ස්ව-අධ්‍යායන පාඨම් මාලාව සහ මෙම විපයට අදාළ ගුන්ප, අන්පොත්, ලිපි, සහරා, ආදිය මැනැවීන් පරිභේදනය කිරීම.
4. පිළිතුර ලිවීමේදී මූලික න්‍යායාත්මක සංකල්ප නිවැරදිව ගැනීමෙන් සහ අවශ්‍ය කුසලතා ගොඩ තැගීම.
5. අන් අකුරු කියවිය හැකි ආකාරයටත් ප්‍රග්‍රහණ අංක නිවැරදිව නිසි පරිදි යෙදීමටත් කටයුතු කළ යුතුය.
6. ප්‍රග්‍රහණ පැනයේදී ඇති උපදෙස් නිවැරදිව පිළිපැදිම.
7. පසුගිය විභාග ප්‍රග්‍රහණ පනු හා උපදෙස් පරිභේදනය කිරීමෙන් තම දැනුම ප්‍රග්‍රහණ කළ හැකිය.
8. කාලය මනාව කළමනාකරණය කර ගැනීම.
9. උපදෙස් පනු බාරැවීමට පෙර ප්‍රග්‍රහණ අංක ආදිය නිසිපරිදී යොදා තිබේදැයි නැවත පරික්ෂා කර බලීම.
10. පෙර සුදානමක් සහිතව විභාගය සමත්වීමේ පරම වේනතාවෙන් ඉදිරිපත් වීම.

- \* \* \* -